



රාජ්‍ය පරිපාලන,  
 පළාත් සභා හා  
 පළාත් පාලන අමාත්‍යාංශය  
 (ස්වදේශ කටයුතු අංශය)

2025 වර්ෂය සඳහා පවිත්‍රතා සේවා සහ සනීපාරක්ෂක අපද්‍රව්‍ය  
 ඉවත් කිරීමේ සේවා සැපයීම සඳහා ආයතනයක් තෝරා ගැනීම

ලංසු ලේඛනය

ලංසු අංකය : HA/F/PRO/07/Cleaning Service/2025

ලංසු ලේඛන ලබා ගන්නා ආයතනයේ නම  
 .....

ලංසු ලේඛන ලබා ගන්නා දිනය  
 .....

ආපසු නොගෙවන ගාස්තු කුචිතාන්සි අංකය හා දිනය  
 .....

ගණකාධිකාරී (ප්‍රසම්පාදන)  
 .....

## පවිත්‍රතා සේවා සැපයීම සඳහා ලංසු කැඳවීම

### පටුන

අංක	පිටු
1. අයදුම්කරුවන් සඳහා උපදෙස් හා ලංසු කොන්දේසි	2- 7
2. ලංසු අයදුම් පත්‍රය	8-12
3. ලංසු අයදුම්කරුගේ ප්‍රකාශය	13-15
4. ලංසු සුරක්ෂණ සහතිකය (Bid Security )	16-17
5. කාර්ය සාධන සුරක්ෂණය (Performance Security )	18-19
6. කොන්ත්‍රාත් ගිවිසුම	20-28

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු අංශය

2025 වර්ෂය සඳහා පවිත්‍රතා සේවා සැපයීම සහ සනීපාරක්ෂක අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සේවා

සැපයීම වෙනුවෙන් ලංසු කැඳවීම

අයදුම්කරුවන් සඳහා උපදෙස් හා ලංසු කොන්දේසි

ස්වදේශ කටයුතු අංශය, නිදහස් මන්දිරය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තිඹිරිගස්සාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය පිහිටි “නිල මැදුර” පරිපාලන සංකීර්ණය සඳහා පවිත්‍රතා සේවාවන් සැපයීම සඳහා සහ ස්වදේශ කටයුතු අංශයේ 12-19 මහල් වල සනීපාරක්ෂක අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සේවා සැපයීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශය විසින් ලංසු කැඳවනු ලැබේ.

01. ප්‍රසම්පාදන ලියවිලි (Bidding Documents):

I. 2025.02.03 දින සිට 2025.02.17 දින දක්වා රජයේ රාජකාරි දිනවල ප.ව.3.00 ට පෙර ආපසු නොගෙවනු ලබන රු.3500.00 ක ගාස්තුවක්, “නිල මැදුර” ගොඩනැගිල්ලේ 16 වන මහලේ පිහිටි ස්වදේශ කටයුතු මූල්‍ය අංශයේ සරප් වෙත ගෙවා, ලබා ගන්නා වූ රිසිට්පත සමඟ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රසම්පාදන ශාඛාවෙන් ලංසු ලියවිලි ලබා ගත හැක. එකී සඳහන් කාල සීමාවන් තුළ දී මුදල් ගෙවීමකින් තොරව මූල්‍ය අංශයට පැමිණ හෝ [www.moha.gov.lk](http://www.moha.gov.lk) යන අන්තර්ජාල වෙබ් අඩවියට පිවිස ලංසු ලේඛන පරීක්ෂා කිරීමේ අවස්ථාව ලංසුකරුවන් වෙත ලබා දී ඇත.

II. සම්පූර්ණ කරනු ලබන ලංසු අයදුම්පත්, පිටපත් දෙකකින් පිළියෙල කර, වෙන් වෙන්ව කවරයක බහා මුද්‍රා තබා “මුල් පිටපත” හා “අනු පිටපත” යනුවෙන් සඳහන් කර පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ 16 වන මහලේ පිහිටි ස්වදේශ කටයුතු මූල්‍ය අංශයේ ප්‍රසම්පාදන ශාඛාවට 2025.02.18 දින පෙ.ව. 10.00 ට පෙර බාර දීමට කටයුතු කළ යුතුය. එසේ ඉදිරිපත් කරන ලංසු පත් බහා එවනු ලබන කවරයේ වම්පස ඉහළ කෙළවරේ "2025 වර්ෂය සඳහා පවිත්‍රතා සේවා සැපයීම සඳහා මිල ගණන් කැඳවීම" යනුවෙන් සඳහන් කළ යුතු වේ. ඉදිරිපත් කරනු ලබන ලංසු 2025.05.05 දින දක්වා (ලංසු විවෘත කළ දින සිට දින 77) වලංගු විය යුතුය.

සභාපති

අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු අංශය

“නිල මැදුර”

ඇල්විට්ගල මාවත

කොළඹ 05

**02. ලංසු සුරක්ෂණය සහ කාර්යසාධන සුරක්ෂණය : (Bid Security and Performance Security)**

- I. ලංසු ලියවිලි සමඟ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නමින් ලබාගත් රු.150,000/- ක් වටිනා ලංසු සුරක්ෂණයක් ඉදිරිපත් කිරීම හෝ මුදලින් අමාත්‍යාංශයේ තැන්පත් කළ යුතුය. ලංසු සුරක්ෂණයක් ඉදිරිපත් කරන්නේ නම් එය මහ බැංකුව විසින් අනුමත කර ඇති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන පිළිගත් වාණිජ බැංකුවකින් 2025.06.02 දින දක්වා වූ කාලයකට වලංගු වන සේ ලබාගත් ලංසු සුරක්ෂණයක් විය යුතුය.
- II. කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේ කටයුතු නිම කිරීමෙන් පසුව, සාර්ථක ලංසුකරුගේ ලංසු සුරක්ෂණය හැර, අනෙකුත් අයදුම්කරුවන්ගේ ලංසු සුරක්ෂණය නිදහස් කරනු ඇත. අදාළ කාර්යසාධන සුරක්ෂණය සහ කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කර, සේවා සැපයීම ආරම්භ කිරීමෙන් පසුව තෝරා ගත් සැපයුම්කරුගේ ලංසු සුරක්ෂණය නිදහස් කරනු ඇත.
  - I. සාර්ථක ලංසුකරු විසින් සේවා ගිවිසුම ප්‍රදානය කිරීමේ ලිපිය ලැබී, වැඩ කරන දින 10 ක් ඇතුළතදී කොන්ත්‍රාත් වටිනාකමින් 10% ක් හා කොන්ත්‍රාත් කාලය අවසන් වී දින 28 ක් දක්වා වූ කාලයක් සඳහා ලබා ගත් කාර්ය සාධන සුරක්ෂණය ඉදිරිපත් කළ යුතු අතර,
  - II. ඉන් පසු දින 10 ක් ඇතුළත රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් හෝ බලය පවරනු ලැබූ නිලධාරියෙකු සමඟ සේවා ගිවිසුම අත්සන් කළ යුතුය.
- III. සාර්ථක ලංසුකරු විසින් නියමිත කාලපරිච්ඡේදය තුළ කාර්ය සාධන සුරක්ෂණය ඉදිරිපත් කිරීම සහ අදාළ සේවා ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළහොත්, ලංසු සුරක්ෂණය අහිමි කිරීම හෝ ප්‍රසම්පාදන කමිටුව විසින් ගනු ලබන තීරණ සඳහා සේවා සැපයුම්කරු එකඟ විය යුතුය.
- IV. මිල ගණන් ප්‍රතික්ෂේප කිරීම හෝ පිළිගැනීමට ප්‍රසම්පාදන කමිටුවට ඇති බලය මත සාධාරණ හෝ නීත්‍යානුකූල හේතූන් මත මිල ගණන් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව සතු වේ. (පවිත්‍රතා සේවා සැපයීම සඳහා ඉදිරිපත් කර ඇති කිසියම් ලංසුවක් හෝ ලංසු සියල්ලම).

**03. ලංසු විවෘත කිරීම**

ලංසු භාර ගැනීම අවසන් වූ වහාම ‘නිල මැදුර’ ගොඩනැගිල්ලෙහි 16 වන මහලෙහි පිහිටි ස්වදේශ කටයුතු මූල්‍ය අංශයේ දී ප.ව. 2.00 ට ලංසු විවෘත කරනු ලැබේ. ලංසු විවෘත කරනු ලබන අවස්ථාවට ලංසුකරුවන්ට හෝ ඔවුන් විසින් ලිඛිතව බලය පවරන අයෙකුට සහභාගි විය හැක.

**04. ලංසු ඇගයීමේ නිර්ණායක**

ප්‍රසම්පාදන කොන්දේසිවලට එකඟ වන ලංසුකරුවන් අතරින් මෙහි පහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන වඩාත් සුදුසු ලංසුකරු තෝරාගනු ලැබේ

- 01. පළපුරුද්ද - අදාළ ක්ෂේත්‍රය පිළිබඳ වසර 03ට වැඩි පළපුරුද්දක් තිබිය යුතුය.
- 02. රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා පිළිගත් ආයතනවලට පවිත්‍රතා සේවා සැපයීම පිළිබඳව අවම වශයෙන් වසර 03ක පළපුරුද්දක් තිබිය යුතු අතර දැනටමත් එවැනි සේවා සපයන ආයතනයක් විය යුතුය.
- 03. අසාධු ලේඛණ ගත නොකළ ආයතනයක් විය යුතුය.
- 04. පසුගිය වසර 05 ක කාල සීමාව ඇතුළත පවිත්‍රතා සේවා සැපයූ ආයතන මගින් ලබා ගත් ඇගයීම් සහතික 03 ක් තිබිය යුතුය.
- 05. ඉදිරිපත් කර ඇති මිල ගණන්
- 06. වාර්ෂික පිරිවැටුම : අවම වාර්ෂික පිරිවැටුම රු.මි.25 ක් විය යුතුය.
- 07. අදාළ ආයතනය ශ්‍රී ලංකාවේ පවතින නීතිය යටතේ ලියාපදිංචි විය යුතුය.
- 08. අවම සේවක සංඛ්‍යාව 50 කට නොඅඩු විය යුතුය. නියමිත පරිදි පඩි පාලක සභා ආඥා පනත යටතේ ගෙවීම් කර තිබිය යුතුය.
- 09. සේවකයන් රක්ෂණය කර තිබිය යුතුය.
- 10. කාරක ප්‍රාග්ධනය ධන අගයක් (+) ගත යුතුය.
- 11. කොන්දේසි සහිත හෝ විකල්ප ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ
- 12. තරඟකාරී ලංසු ක්‍රමවේදය යටතේ ලංසු ඉදිරිපත් කරනු ලබනු රාජ්‍ය ව්‍යවසායන් සඳහා රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 04/2020 යටතේ විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දෙන අතර මේ පිළිබඳ අවසන් තීරණය අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව සතු වේ

05. ලංසු ලේඛන සමඟ පහත සඳහන් ලියවිලි නොඅඩුව හා සම්පූර්ණව ඉදිරිපත් කළ යුතුය.

- I. ලංසු අයදුම් පත්‍රය (ඇමුණුම - 1)
- II. ලංසු අයදුම්කරුගේ ප්‍රකාශය (ඇමුණුම - II)
- III. පවිත්‍රතා සේවා සපයන ආයතනය - ලියාපදිංචි කිරීමේ සහතිකය (අයිතිකරුවන්, කොටස්කරුවන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ නම් සහ විස්තර සහිතව)
- IV. ලංසු සුරක්ෂණය (ඇමුණුම - 111)
- V. ආදායම් බදු / VAT බදු ගෙවන බව සනාථ කෙරෙන ලේඛන
- VI. පිළිගත් විගණන ආයතනයක් මගින් අනුමත කරන ලද ආයතනයේ වාර්ෂික ගිණුම් ප්‍රකාශන (පසුගිය වර්ෂ 02 සඳහා)

- 1. පඩි පාලක සභා ආඥාපනත, සේවක අර්ථ සාධක අරමුදල් පනත, සේවක භාරකාර අරමුදල් පනත, ප්‍රසූතිකාධාර පනත, පාරිතෝෂික පනත හා කම්කරු වන්දි ආඥා පනත යටතේ ගෙවිය යුතු දීමනා නිසි පරිදි ගෙවනු ලබන බව සනාථ කරන ලේඛන ඉදිරිපත් කළ යුතුය. (සේවක අර්ථ සාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් ගෙවීම්, පසුගිය අවසාන මාස 06 කාලය තුළදී කොපමණ සේවක සංඛ්‍යාවකට කොපමණ මුදලක් සේවක අර්ථ සාධක අරමුදල වශයෙන් ගෙවා ඇතිද යන බවට සහතික කරන ලද වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය)
- 2. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සන්නද්ධ සේවාවන් හා පොලීසියේ සේවාවන් නිත්‍යානුකූල නොවන පරිදි හැර ගිය පුද්ගලයන් සේවයේ යොදවා නොමැති බවට සහතිකයක් (ලංසුකරු විසින්)
- 3. සේවා ඇගයීම් සම්බන්ධව සේවා ආයතන වලින් ලැබී ඇති සහතික, පසුගිය වසර 5 තුළ දී සිදු කරන ලද සේවා පිළිබඳ විස්තර සහ දැනට සේවය සපයනු ලබන ආයතනවල විස්තර.
- 4. මෙම සේවා ගිවිසුමට අදාළ කාර්යය මණ්ඩලය සපයා ගැනීමට ඇති හැකියාව සහතික කරන ලිපියක් (සැපයුම්කරු 2025 පෙබරවාරි මාසයේ සිට සේවය සැපයිය යුතුය)
- 5. එක් අයදුම්කරුවෙකුට ඉදිරිපත් කළ හැකි වනුයේ එක් ලංසුපතක් පමණි. කුමන හෝ ආකාරයකින් ලංසුපත් එකකට වඩා ඉදිරිපත් කොට තිබේ නම් එසේ ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන සියළුම ලංසු අවලංගු කිරීමට යටත් වේ.
- 6. ලංසු අයදුම්පත්‍රය සහ සියළු ලේඛන යථා පරිදි සම්පූර්ණ කොට අයදුම්කරු විසින් අත්සන් තැබිය යුතුය.
- 7. සේවා ගිවිසුම සඳහා ඉදිරිපත් කරනු ලබන මිල ගණන් සේවා ගිවිසුම ප්‍රදානයෙන් පසු වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ. (නීතිමය ප්‍රතිපාදන යටතේ ගෙවීම් සම්බන්ධයෙන් මෙය අදාළ නොවේ.) මෙම මිල ලබා දුන් ලංසු විවෘත කල දින සිට දින 77 ක් දක්වා වූ කාලයකට වලංගු විය යුතුය.
- 8. ඉදිරිපත් කොට ඇති ලංසුපත් තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත ඔවුන්ගේ නිර්දේශය සඳහා ඉදිරිපත් කරන අතර, අනතුරුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුව විසින් සුදුසු අයදුම්කරු තෝරා ගනු ලැබේ.

9. සුදුසු අයදුම්කරු තෝරාගෙන, ගිවිසුම අත්සන් කළ පසු අනෙකුත් අයදුම්කරුවන්ගේ ලංසු සුරක්ෂණය නිදහස් කරනු ලැබේ.
10. තෝරාගත් සුදුසු අයදුම්කරු විසින් ලංසු පිළිගැනීමේ ලිපිය ලැබී වැඩ කරන දින 14 ක් ඇතුළත ලංසුවේ මුළු වටිනාකමින් 10% කට සමාන කාර්ය සාධන සුරක්ෂණයක් සේවා ගිවිසුම භාරගත් දින සිට වසරක කාලයක් සහ දින 28 ක් සඳහා වලංගු වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන පිළිගත් වාණිජ බැංකුවකින් ලබාගෙන ඉදිරිපත් කළ යුතුය.
11. තෝරාගත් සුදුසු ලංසුකරුට ලිඛිතව දැනුම් දුන් දින සිට වැඩ කරන දින 14 ක් ඇතුළත එයට සාර්ථක ප්‍රතිචාර නොදක්වන්නේ නම් ලංසුකරු විසින් ඉදිරිපත් කර ඇති ලංසු සුරක්ෂණය මුදල් කිරීමට අමාත්‍යාංශයට බලය ඇත. ලංසු ප්‍රදානය කිරීමෙන් අනතුරුව සාධාරණ හේතු නොමැතිව එය භාර ගැනීම ප්‍රතික්ෂේප කරන ලංසු කරුවන්ට ඉදිරියේදී ලංසුපත් නිකුත් නොකිරීමට කටයුතු කරනු ලැබේ.
12. තෝරාගත් සුදුසු ලංසුකරු වාර්ෂික සේවා ගිවිසුම නිසි අයුරින් පවත්වාගෙන යන බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සමඟ ගිවිසුම් ගත විය යුතුය. (ගිවිසුම් පත්‍රය ඇමුණුම V මෙයට අමුණා ඇත.)
13. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පිළිගත් නීතිරීති මෙම සේවා ගිවිසුම සම්බන්ධයෙන් බල පැවැත්වේ.
14. කොන්දේසි වලින් ආවරණය නොවුණු යම් කරුණක් පැන නැඟුන විටක ඒ සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සතු වේ.
15. සාධාරණ හා නීත්‍යානුකූල හේතූන් මත මෙම ලංසුව පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ අවලංගු කිරීමේ බලය ප්‍රසම්පාදන කමිටුව සතුය.
16. ලංසු ප්‍රදානය කිරීමෙන් පසු මෙම සේවාව සැපයීම වෙනත් කෙනෙකුට පැවරීම හෝ අතුරු බදු ලබා දීම සපුරා තහනම් වේ.
17. ලංසුපත් වල සටහන් කරන ලද යම් දෙයක් කපා වෙනස් කලහොත් ඒ සෑම ස්ථානයකම ලංසුකරුගේ කෙටි අත්සන් යෙදිය යුතුය. කිසිදු අවස්ථාවක ලංසුවල සඳහන් කරුණු මකන දියර හෝ වෙනත් ද්‍රාවණයක් ආධාරයෙන් මැකීම නොකළ යුතුය.
18. සේවා සැපයුම්කරු විසින් ගෙවීම් ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු පවරා ඇති සෑම අංශයකම වැඩ කටයුතු සතුටුදායක අන්දමින් ඉටු කර තිබෙන බවට අදාළ නිලධාරීන් සහතික කිරීමෙන් පසුව සේවා සැපයුම්කරුට අදාළ ගෙවීම් සිදු කෙරෙනු ඇත.
19. සේවා සැපයුම්කරු යටතේ සේවයේ යොදවන ලද සේවකයින් කම්කරු දෙපාර්තමේන්තුවේ සියළු නීතිරීතිවලට අනුකූලව සේවයේ යෙදවිය යුතුය. ඔවුන්ට වැටුප්, නිවාඩු දින වැටුප්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, ආදී හා වෙනත් දීමනා හා වෙනත් සියළුම ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම් පිළිබඳ වගකීම පිරිසිදු කිරීමේ සේවා සැපයීමේ සේවා සැපයුම්කරු විසින් දැරිය යුතු වේ. මේ පිළිබඳ කිසිදු වගකීමකට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය බැඳී නොසිටී.

- 20. පිරිසිදු කිරීමේ සේවයේ යොදවනු ලබන සේවකයින් වයස අවුරුදු 18 ට වඩා වැඩි විය යුතු අතර වයස අවුරුදු 60 ට වඩා වැඩි නොවිය යුතුය. (වයස අවුරුදු 60 නොඉක්මවූ අය විය යුතුය.)
- 21. පිරිසිදු කිරීමේ සේවා සැපයීම, පරීක්ෂා කිරීමේ බලය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම් (පාලන) හෝ ඔවුන් විසින් බලය පැවරූ නිලධාරියෙකු සතු වේ. ඔවුන් විසින් කලින් කලට සේවයේ අවශ්‍යතාවය මත දෙනු ලබන ලිඛිත උපදෙස් හා නියෝගවලට අනුකූලව කටයුතු කිරීමට සේවා සැපයුම්කරු බැඳී සිටී.
- 22. ඉහත සේවා සැපයීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොයෙදවීම, සේවයේ අසතුටුදායක බව හෝ සේවාව සම්බන්ධ වෙනත් පැමිණිල්ලක් ලද හොත් එය විභාග කිරීමට අදාළ නිලධාරීන් වෙත රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් බලය පවරනු ඇත. දඩ මුදලක් සේවා සැපයුම්කරුගෙන් අය කරගැනීමට අමාත්‍යාංශ ලේකම් හෝ ආයතන ප්‍රධානියා විසින් තීරණය කල හොත්, එම දඩ මුදල ගෙවීමට සේවා සැපයුම්කරු බැඳී සිටී.
- 23. සේවා සැපයුම්කරු හෝ ඔහුගේ සේවකයින් විසින් සිදු කරන ලද ක්‍රියාවක් නිසා සේවා සපයනු ලබන ආයතනයකට ගෙවීමට සිදුවන යම් අලාභයක් වේ නම් එම මුදල, සේවා සැපයුම්කරු වෙත ගෙවීමට නියමිත මුදලින් අඩු කර ගැනීමට සේවා ලබන ආයතන ප්‍රධානියාට බලය ඇත.
- 24. සේවා සැපයීම සහ ඒ සම්බන්ධ තත්ත්වයන් අසතුටුදායක නම් අදාළ සේවා සැපයුම්කරුගේ සේවා ගිවිසුම අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය ඇත. එමෙන්ම එයට යටත් වීමට සේවා සැපයුම්කරු බැඳී සිටී.
- 25. පිරිසිදු කිරීමේ සේවාවට අදාළ කර ගනු ලබන සේවකයින් අවම වශයෙන් එම සේවාව ලබා ගන්නා ආයතනයේ මාස 06ක කාලයක් හෝ අඛණ්ඩව සේවයේ යෙදවීමට සේවා සැපයුම්කරු උත්සාහ කළ යුතු අතර, යම් හෙයකින් සේවකයින් වෙනස් කිරීමේ දී සේවා සැපයුම්කරු විසින් සේවා ලබන ආයතනයේ ආයතන ප්‍රධානියාට ලිඛිතව දැන්විය යුතුය.
- 26. එම ආයතනයේ සේවක සුභසාධනය වෙනුවෙන් කරන ලද සේවාවන් පිළිබඳ විස්තර සහ ඒ වෙනුවෙන් වාර්ෂිකව වැය කළ මුදල පිළිබඳව තොරතුරු වාර්තාවක් අමුණා තිබිය යුතුය.



ලංසු අයදුම් පත්‍රය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය  
ස්වදේශ කටයුතු අංශය

පවිත්‍රතා සේවා සැපයීම සහ සනීපාරක්ෂක අපද්‍රව්‍ය ඉවත්කිරීමේ සේවාව- 2025

1. ලංසු කරුගේ නම හෝ සමාගමේ නම:-

.....  
(පෞද්ගලික ව්‍යාපාරයක් නම් අයිතිකරුගේ සම්පූර්ණ නම, සමාගමක් නම් සමාගමේ නම)

2. ලිපිනය:-

.....  
.....  
(පෞද්ගලික ව්‍යාපාරයක් නම් අයිතිකරුගේ ව්‍යාපාරික ලිපිනය, සමාගමක් නම් සමාගමේ ලිපිනය)

3. i. දුරකථන අංකය..... ii. ෆැක්ස් අංකය.....  
iii. විද්‍යුත් ලිපිනය.....

4. ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ අංකය හා දිනය: .....  
(ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය)

5. ආයතන අයිතිකරුවෝ / අධ්‍යක්ෂ මණ්ඩලය

	නම	පෞද්ගලික/රාජකාරි ලිපිනය	ජාතික හැඳුනුම්පත් අංකය
I.	.....	.....	.....
II.	.....	.....	.....
III.	.....	.....	.....
IV.	.....	.....	.....
V.	.....	.....	.....

(මෙය ප්‍රමාණවත් නොවන්නේ නම් අදාළ විස්තර ඇමුණුමක් මගින් ඉදිරිපත් කරන්න.)

6. ලංසු සුරක්ෂණය

- දිනය - .....
- අංකය - .....
- මුදල - .....
- බැංකුවේ නම - .....

07. ආදායම් බදු ලිපිගොනුවේ අංකය.....

(පසුගිය වර්ෂයේ ගෙවීම් පිළිබඳ වාර්තා ඉදිරිපත් කළ යුතුය)

8. වැට (VAT) බදු අංකය .....

(පසුගිය වර්ෂයේ ගෙවීම් පිළිබඳ වාර්තා ඉදිරිපත් කළ යුතුය.)

09. 1. සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි අංකය :.....

2. සේවක භාරකාර අරමුදලේ ලියාපදිංචි අංකය: .....

(ඉහත ගෙවීම් සනාථ කිරීම සඳහා සහතික සහ ආසන්නම මාස 03 ක ගෙවීම් ලේඛන ඉදිරිපත් කළ යුතුය.)

10. ආයතනයේ මූල්‍යමය හැකියාව සනාථ කරන ලේඛන ඉදිරිපත් කර තිබේද යන වග:

(පසුගිය වර්ෂ 02 ක විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන මගින් ඉදිරිපත් කළ යුතුය.)

11. ලංසුකරු විසින් ඉදිරිපත් කරනු ලබන පිරිවැය ලේඛණය

**දෛනික පිරිවැය**

<b>වියදම් ඒකක පිරිවැය</b>
අධීක්ෂණ නිලධාරියෙකු සඳහා පැය 10ක පිරිවැය .....
පවිත්‍රතා කම්කරුවෙකු සඳහා පැය 10ක පිරිවැය .....
(පැය ගණන 10) – (පෙ.ව.7.00 - ප.ව.5.00)

**මාසික පිරිවැය (මාසිකව දින 26 ක් සේවයේ යෙදවිය යුතුය)**

වියදම් ඒකකය	සම්පූර්ණ වියදම බදු රහිත (රුපියල්)	සම්පූර්ණ වියදම බදු සහිත (රුපියල්)
01. සම්පූර්ණ මාසික ශ්‍රම පිරිවැය - සතියේ දින 06 ක් සඳහා 1.1. අධීක්ෂණ නිලධාරීන් (පැය 10) 03ක් (පිරිමි නිලධාරීන්-02 සහ කාන්තා නිලධාරීන්-01) සඳහා සම්පූර්ණ මාසික වියදම 1.2. පවිත්‍රතා කම්කරුවන් (පැය 10) 54ක් සඳහා සම්පූර්ණ මාසික වියදම (පිරිමි කම්කරුවන් 17 දෙනෙකු සහ කාන්තා කම්කරුවන් 37 දෙනෙකු ඇතුළත් විය යුතුය)		
02. මුළු මාසික ශ්‍රම පිරිවැය (බදු රහිත)		
03. පිරිසිදු කිරීමේ රසායන ද්‍රව්‍ය සඳහා මාසික මුළු පිරිවැය (බදු රහිත) (යොදා ගනු ලබන රසායනික ද්‍රව්‍ය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය)		
04. වෙනත් පිරිවැය		
05. ස්වදේශ කටයුතු අංශයේ 12-19 මහල් වල සනීපාරක්ෂක අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සේවා සැපයීම වෙනුවෙන් පිරිවැය		
06. මාසික මුළු පිරිවැය (02+03+04+05) (බදු රහිත)		

වාර්ෂික පිරිවැය

කාලය	බදු රහිත (රුපියල්)	බදු සහිත (රුපියල්)
සම්පූර්ණ මාසික මුළු පිරිවැය ඉලක්කමෙන් අකුරෙන්		
සම්පූර්ණ වාර්ෂික මුළු පිරිවැය ඉලක්කමෙන් අකුරෙන්		

12. ආයතනය දැනට සේවා සපයනු ලබන ආයතන පිළිබඳ විස්තර:

අංක	ආයතනයේ නම	ලිපිනය	දුරකථන අංක	පවිත්‍රතා සේවා සැපයීම ආරම්භ කළ දිනය	යොදවා ඇති සේවක සංඛ්‍යාව
01.					
02.					
03.					
04.					
05.					

(මෙය ප්‍රමාණවත් නොවන්නේ නම් ඇමුණුමක් මගින් ඉදිරිපත් කරන්න.)

13. පසුගිය වසර 5 තුළ (2019-2024 දක්වා) සේවා සපයා ඇති ආයතන පිළිබඳ විස්තර

අංක	ආයතනයේ නම	කාල පරිච්ඡේදය		ආයතනයේ ලිපිනය	යෙදවූ පවිත්‍රතා සේවකයින් සංඛ්‍යාව
		සිට	දක්වා		
01.					
02.					
03.					
04.					
05.					

(මෙය ප්‍රමාණවත් නොවන්නේ නම් ඇමුණුමක් මගින් ඉදිරිපත් කරන්න.)

14. දැනට ආයතනය සතු කාර්ය මණ්ඩල ප්‍රමාණය: .....

තනතුර	නිලධාරී සංඛ්‍යාව
අධීක්ෂණ නිලධාරීන්	
පවිත්‍රතා කම්කරුවන්	

15. වහාම සේවයේ යෙදවීම සඳහා ආයතනයට සපයා ගත හැකි සේවක සංඛ්‍යාව: .....

16. ආයතනයට සේවා සැපයුම් සම්බන්ධව ලැබී ඇති පළපුරුද්ද සහ සහතික

ආයතනයේ නම

ලිපිනය

- I. ....
- II. ....
- III. ....
- IV. ....

(මෙය ප්‍රමාණවත් නොවන්නේ නම් ඇමුණුමක් මගින් ඉදිරිපත් කරන්න.)

17. සේවකයින් රක්ෂණය කර තිබේද? ඔව්/නැත.

රක්ෂණය කර තිබේ නම්;

a) රක්ෂණය කර ඇති ආයතනයේ නම:

.....

b) රක්ෂණය කර ඇති සේවක සංඛ්‍යාව:.....

c) රක්ෂණ කාල පරිච්ඡේදය: .....

(රක්ෂණ ඔප්පුවේ සහතික කළ පිටපතක් හෝ ආසන්නව වර්ෂය සඳහා ගෙවීම් තහවුරු කිරීමට අදාළ ලේඛනවල සහතික කළ පිටපත් අමුණන්න)

18. යම් සේවා සැපයුම් ආයතනයක් විසින් මීට පෙර ඔබ/ඔබ ආයතනයේ සේවා සැපයීම අත් හිටුවා තිබේද?

..... ඔව්/නැත (පිළිතුර ඔව් නම් තොරතුරු ඉදිරිපත් කරන්න)

19. සේවා සැපයුම් සඳහා ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ සේවයේ සිට නීත්‍යානුකූල නොවන අයුරින් සේවය හැර ගිය පුද්ගලයින් බඳවාගෙන තිබේද?.....

(ලිපියකින් සනාථ කරන්න)

20. ආදායම් බදු හෝ රජයට ගෙවිය යුතු එබඳු යම් මුදලක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඔබ/ඔබ ආයතනය අධිකරණයේදී වරදකරු වී තිබේද? .....

..... ඔව්/නැත (පිළිතුර ඔව් නම් තොරතුරු ඉදිරිපත් කරන්න)

මා විසින් ඉහත සඳහන් කරන ලද ප්‍රකාශය සත්‍ය බවත්, නිවරදි බවත් ප්‍රකාශ කරමි. තවද , ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පවත්නා නීති රීතිවලට හා කලින් කලට හඳුන්වා දෙනු ලැබිය හැකි නීතිරීති වලට එකඟවද, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවත්නා සහ කම්කරු නීතිරීති වලට හා කලින් කල හඳුන්වා දෙනු ලැබිය හැකි නීති, ලංසු කොන්දේසි හා සම්බන්ධ සේවා කොන්දේසිවලට එකඟ වන බව ද ප්‍රකාශ කර සිටිමි.

මාගේ සේවා සැපයුමේ අසාර්ථක භාවය හෝ ලංසු කොන්දේසි හෝ වෙනත් නීති රීති උල්ලංඝනය කිරීම යන ඕනෑම කාරණයක් හේතුකොට ගෙන මාගේ සේවා සැපයුම අවලංගු කිරීමට හෝ වෙනත් පවත්නා නීතිමය ප්‍රතිපාදනයන් යටතේ දඬුවමකට යටත්වීමට එකඟ වන බවද ප්‍රකාශ කර සිටිමි.


අත්සන: .....

තනතුරු නාමය: .....

ආයතනයේ නම: .....

ආයතනයේ ලියපදිංචි අංකය හා දිනය: .....

(නිල මුද්‍රාව තබන්න)



ලංසු අයදුම්කරුගේ ප්‍රකාශය

(ලංසුකරු විසින් ලංසු අයදුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුය.)

‘නිල මැදුර’ ගොඩනැගිල්ලෙහි පවිත්‍රතා සේවාව සහ සනීපාරක්ෂක අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සේවාව සැපයීම සඳහා .....(ආයතනික නම) වෙනුවෙන් ලංසු අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන .....(පුද්ගල නම) වන මම මෙම සේවාවන් සැපයීමට අදාල ලංසු අයදුම්පතේ සඳහන් සියළු උපදෙස් හා කොන්දේසිවලට අතිරේකව මෙහි පහත දැක්වෙන සියළු කරුණුවලට යටත්ව මෙම සේවා ගිවිසුම භාර ගැනීමට එකඟ වන බවට මෙයින් ප්‍රකාශ කරමි.

1. ලංසු ඉදිරිපත් කරනු ලබන්නේ පෞද්ගලික සමාගමක් විසින් නම් එම සමාගමේ සියළුම අධ්‍යක්ෂවරුන්ගේ සහ කොටස් හිමිකරුවන්ගේ නම් සහ පෞද්ගලික ලිපිනයන් ලංසුකරු විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් හෝ බලය පවරනු ලැබූ නිලධාරියෙකු වෙත දැන්විය යුතුය. ඒවාට අනුකූලව පිරිසිදු කිරීමේ සේවාව සැපයීමට එකඟ වෙමි. ඊට අනුකූල නොවන අයුරින් කටයුතු කිරීම මා දඬුවමකට යටත් කිරීම හෝ ලංසු ප්‍රතික්ෂේප කිරීමට හේතුවන බව දන්වමි.

2. සේවයේ අවශ්‍යතාවය මත පිරිසිදු කරන්නන් හා අධීක්ෂක නිලධාරීන් දිනපතා සේවයේ යෙදවිය යුතුය.

3. 1. පිරිසිදු කිරීමේ ආයතනය විසින් ආයතනයේ සියළුම පිරිසිදු කිරීමේ නියුක්ත කම්කරුවන්ගේ දිනපතා සේවයට පැමිණීම සහ පිටවීම අත්සන් කිරීමට ලේඛනයක් වැඩි අධීක්ෂක පවත්වාගෙන යා යුතු අතර, එය දිනපතා බලය ලත් නිලධාරියාගේ පරීක්ෂාව සඳහා ඉදිරිපත් කළයුතුය. තවද, එම මාසය තුළ සේවය කරන ලද සේවකයින්ගේ මුළු සේවා දින ගණන ඇතුළත් වන පරිදි ලේඛනයක් (වෙක්රෝල්) වැඩි අධීක්ෂක පවත්වා ගෙන යා යුතුය. මාසික බිල්පත් ඉදිරිපත් කිරීමේදී එම විස්තර ඇතුළත් වාර්තාවක්ද බිල්පතට අමුණා එවිය යුතුය.

II. එම ලේඛන හා නියමිත දින සේවයේ නියුතු පිරිසිදු කිරීමේ සේවකයන් නියමිත සේවා ස්ථානයන්හි සේවයේ යෙදී ඇත්ද යන්න පරීක්ෂා කර බැලීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) හෝ ඔහු විසින් බලය පවරන ලද නිලධාරියෙකුට බලය ඇති අතර, එවන් අවස්ථාවලදී නියමිත සේවා ස්ථානවල සේවයේ යෙදී නොසිටින පිරිසිදු කිරීමේ සේවකයන් සේවයට නොපැමිණියා සේ සලකා කටයුතු කරනු ලැබේ.

4. පිරිසිදු කිරීමේ සේවා සපයන ආයතනයේ කිසිම සේවකයෙකු සේවා සපයන ආයතනයේ කාර්ය මණ්ඩලය සමඟ පෞද්ගලික සම්බන්ධතා නොපැවැත්විය යුතුය.

5. සේවා ආයතනයේ කිසියම් භාණ්ඩයක් නැතිවුවහොත් හෝ අලාභහානි වුවහොත් එය පිරිසිදු කිරීමේ අංශයේ නොසැලකිල්ල නිසා සිදු වූ බව ඒත්තු ගියහොත් එම භාණ්ඩයේ වටිනාකමද, ඒ සඳහා එවකට වලංගු රෙගුලාසි අනුව ගෙවිය යුතු අතිරේක ගාස්තුද (එනම් දෙපාර්තමේන්තු ගාස්තු, ඒවා අළුතින් මිලදී ගැනීමට යන වියදම්

ආදිය) සේවාව පවත්වාගෙන යනු ලබන සේවා සැපයුම්කරු විසින් ගෙවිය යුතුය. මේ සඳහා යම් කිසි භාණ්ඩයක හෝ උපකරණයක වටිනාකම තීරණය කළ යුත්තේ අදාළ ආයතනයේ ප්‍රධානියා විසිනි.

6. මෙම සේවා ගිවිසුම යටතේ තමාගෙන් ඉටුවිය යුතු සේවය ඉෂ්ට කිරීමට පිරිසිදු කිරීමේ සේවා සේවා සැපයුම්කරුට මොනසම් හේතුවක් නිසා හෝ නොහැකි වුවහොත් වෙනත් ආයතනයකින් මෙම සේවාව ඉටුකරවා ගැනීමට විධිවිධාන යෙදීමටද එසේ විධිවිධාන යෙදීමෙන් ආණ්ඩුවට දරන්නට සිදුවූ යම් වියදමක් වේ නම් එම වියදම ද පිරිසිදු කිරීමේ සේවා ආයතනයෙන් අයකර ගැනීමටද රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ට බලය ඇත.
7. සේවා සැපයුම්කරු විසින් මෙම සේවා ගිවිසුම යටතේ තම අයිතිවාසිකම් වෙත කිසිම කෙනෙකුට පැවරීම හෝ අතුරු බද්දක් ලෙස දීම හෝ නොකළ යුතු අතර, ඒ සඳහා ඔහුට කිසිම බලයක් නොමැත. පිරිසිදු කිරීමේ සේවයේ කටයුතු අසතුටුදායක බව පෙනී ගියහොත් ඕනෑම අවස්ථාවක මාසයක දැනුම් දීමකින් සේවය නතර කිරීම හා නැවත ටෙන්ඩර් කැඳවීමට හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ට බලය ඇත. පිරිසිදු කිරීමේ සේවා සැපයුම්කරු විසින් තම සේවය ඉල්ලා අස්කර ගන්නේ නම් මාස තුනක කාලයකට ප්‍රථම ඒ බව ආයතන ප්‍රධානියා මගින් අමාත්‍යාංශ ලේකම්වරයාට දැන්විය යුතුය.
8. පිරිසිදු කිරීමේ සේවයේ යොදවා ඇති ඕනෑම අයෙකු තම ආයතනයට නුසුදුසු බව තීරණය කිරීමේ බලය අමාත්‍යාංශයේ ලේකම්ගේ හෝ අතිරේක ලේකම් (පාලන) සතුය.
9. පිරිසිදු කිරීමේ සේවාවේ යොදවනු ලබන එක් එක් සේවකයාගේ ඡායාරූපය, නම සහ අත්සන ඇතුළත් ප්ලාස්ටික් ආවරණයකින් සැදුම්ලත් හැඳුනුම්පතක් පැහැදිලිව පෙනෙන සේ නිල ඇඳුමේ උඩුකය කොටසේ පැළඳීම සඳහා සියලුම සේවකයන්ට ලබා දීමට පිරිසිදු කිරීමේ සේවා සේවා සැපයුම්කරු විසින් කටයුතු කළ යුතු වේ. පිරිසිදු කිරීමේ සේවාවේ යොදවන අයගේ නම් සහ ලිපිනයන් කාර්යාලය වෙත කලින් භාරදිය යුතුය.
10. තවද තමාගේ කවර හෝ සේවකයෙකු විසින් කම්කරු ආඥාපනත යටතේ හෝ එහි යම් කිසි ව්‍යවස්ථාපිත සංශෝධන හෝ වෙනස්කිරීම් යටතේ හෝ කරනු ලබන ඕනෑම වන්දි ඉල්ලීමක් සම්බන්ධයෙන් පිරිසිදු කිරීමේ සේවා සැපයුම්කරු වගකිව යුතු අතර, ඒ සම්බන්ධ කිසිම වගකීමකට අමාත්‍යාංශයේ ලේකම් බැඳී නොසිටී.
11. පිරිසිදු කිරීමේ සේවාවේ කාර්ය මණ්ඩලය සේවයේ යෙදවීම, ඔවුන්ට වැටුප් ගෙවීම, අතිකාල ගෙවීම, සේවක අර්ථ සාධක අරමුදලට දායක මුදල් ගෙවීම ආදී සියලුම වගකීම් කම්කරු නීතිරීති වලට අනුකූලව සිදු කිරීමේ වගකීම සේවා සැපයුම්කරු වෙත පැවරෙන අතර, ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් සේවය ලබන ආයතනයේ ප්‍රධානියා වෙත හෝ අමාත්‍යාංශයේ ලේකම් වෙත නොපැවරේ.
12. ඉහත කී කොන්දේසි වලට අමතරව ක්‍රියාත්මක විය යුතු කොන්දේසි අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය මත අතිරේක ලේකම් (පාලන) විසින් වරින් වර නිකුත් කරනු ඇත.
13. පිරිසිදු කිරීමේ සේවයෙහි සැපයුම් ආයතනය මගින් පිරිසිදු කිරීමේ සේවා සැපයුම සඳහා යොදවන කාර්ය මණ්ඩලය එකී ආයතනය නියෝජනය කරන කාර්ය මණ්ඩලයට ආචාරශීලීව හා විනය ගරුකව කටයුතු කළ යුතුය.
14. පිරිසිදු කිරීමේ සේවය සම්බන්ධයෙන් යම් කිසි ගැටළුවක් මතු වූ විට පිරිසිදු කිරීමේ ආයතනය, ඒ බව ලිඛිතව හෝ අවස්ථාව පරිදි වාචිකව අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම් (පාලන) හෝ අතිරේක ලේකම් (පාලන) විසින් බලය පවරන ලද වෙනත් නිලධාරියෙකු වෙත දැන්විය යුතුය.

- 15. පිරිසිදු කිරීමේ සේවා සැපයුම්කරු වෙත භාර දිය යුතු සියළුම දැන්වීම් සහ ලිපි ආදිය යැවීම පිණිස පිරිසිදු කිරීමේ සේවය නමින් තෝරා ගන්නා ස්ථානය වන ..... යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් දන්වා යවන ලද හොත් ඒවා ඔහුට විධිමත් වූ පරිදි භාර දුන්නා සේ සලකනු ලැබේ. එමෙන්ම පිරිසිදු කිරීමේ ආයතනයේ ලිපිනය වෙනස් කලහොත් ඒ බව වහාම අමාත්‍යාංශයේ ලේකම් හෝ අතිරේක ලේකම් (පාලන) දැන්විය යුතුය. (කොන්ත්‍රාත් කාල සීමාව තුළ කොන්ත්‍රාත් ආයතනයේ නම වෙනස් කිරීමට අවසර දෙනු නොලැබේ.)
- 16. පිරිසිදු කිරීමේ සේවා සැපයුම්කරු විසින් අත්සන් කර ඉදිරිපත් කරන ලද ලංසු කොන්දේසි පත්‍රිකාවේ සඳහන් සියලුම කරුණු මෙම ගිවිසුමේ අවශ්‍යතාවය සඳහා කොන්ත්‍රාත් කොන්දේසි ලෙස සලකනු ඇත.
- 17. කෙසේ වෙතත් එකී ලංසු කොන්දේසි පත්‍රිකාවේ අංක සඳහන් යම් වගන්තියක් මෙම ගිවිසුමේ අනෙකුත් යම් වගන්ති හෝ වගන්තියක් සමඟ ගැටෙන්නේ නම් එකී වගන්ති වලින් අමාත්‍යාංශයේ ලේකම්ට වඩාත් වාසිදායක වගන්තිය බලාත්මක වගන්තියක් ලෙස පිලිගැනෙනු ඇත.

ඉහත අනුව කටයුතු කිරීමට එකඟ වන බවට ක්‍රි.ව. .... වූ ..... මස ..... දින අත්සන් තබමි.

.....  
 (පිරිසිදු කිරීමේ ආයතනයේ බලයලත් නිලධාරී අත්සන)  
 (නිල මුද්‍රාව)

.....  
 (පිරිසිදු කිරීමේ ආයතනයේ බලයලත් නිලධාරීගේ නම)



**ලංසු සුරක්ෂණ සහතිකය සඳහා ආකෘතිය**

ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, "නිල මැදුර", ඇල්විට්ගල මාවත , කොළඹ 05 (ප්‍රතිලාභියා) .....(ප්‍රසම්පාදන අස්ථිත්වය විසින් දී ඇති) සේව්‍යා/ගැනුම්කරුගේ නම සහ ලිපිනය දිනය :-.....(නිකුත් කරන නියෝජ්‍යායතනය දුන්) දිනය

ලංසු සුරක්ෂණ සහතිකයේ අංක :-..... (නිකුත් කරන නියෝජ්‍යායතනය දුන්) අංකය

මෙහි මින් මතුවට ලංසුකරු වශයෙන් හඳුන් වනු ලබන.....විසින් (නිකුත් කිරීමේ නියෝජ්‍යත්වය විසින් ලංසුකරු / බද්ධ ව්‍යාපාරයක් නම් සියලු නිත්‍යානුකූල හවුල්කරුවන්ගේ නාම ලේඛණයක්)

(මෙහි මින් මතුවට ලංසු වශයෙන් හඳුන්වනු ලබන).....දින දරණ ලංසු සඳහා ආරාධනය අංක.....(අංකය ඇතුළත් කරන්න) යනුවෙන් ක්‍රියාත්මක කිරීම / සැපයීම සඳහා වන.....(සේවා ගිවිසුමේ නම) නැමැති සේවා ගිවිසුමට අදාල ලංසුව ඔබ වෙත ඉදිරිපත් කර ඇති බව අප වෙත දැනුම් දී ඇත. තවද ඔබ විසින් පනවා ඇති කොන්දේසි වලට අනුව ලංසු සුරක්ෂණයක් සෑම ලංසුවක් සඳහාම තිබිය යුතු බව අපි දනිමු.

ලංසු කරුගේ ඉලිලීම පරිදි අපි .....(නිකුත් කරන නියෝජ්‍යායතනය නම) ලංසු කරු විසින් පහත සඳහන් කොන්දේසි පැහැර හැරීම් හේතු කොට ගෙන ලංසුවේ කොන්දේසි කඩ කර ඇති බවට ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන ලිඛිත ප්‍රකාශයන්ද සහිතව යොමු කරනු ලබන ඔබගේ ප්‍රථම ලිඛිත එන්තර්වාසිය අප වෙත ලැබුණු විගස .....(මුදල ඉලක්කමෙන්) (.....) කට (මුදල අකුරෙන් ) නොවැඩි මුදලක් / මුදල් ප්‍රමාණයක් අඩු කිරීමකින් තොරව එක්ව ගෙවීමට එකඟ වන්නෙමු. එකී පැහැර හැරීම් වනුයේ


- (අ) නිශ්චිත ලංසු වලංගු කාලය තුළ ලංසුව ඉල්ලා අස් කර ගැනීම,
- (ආ) ලංසු කැඳවීමේ ආරාධනාවෙහි අඩංගු (මෙහි මින් මතුවට ලංසුකරුවන්ට උපදෙස් යනුවෙන් හැඳින්වෙන) ලංසු කරුවන්ට උපදෙස් අනුකූලව වැරදි නිවැරදි කිරීම නොපිලිගැනීම, හෝ
- (ඇ) ලංසු වලංගු කාලය තුළ සේව්‍යා/ගැනුම්කරු විසින් ලංසුව පිළිගෙන ඇති බවට දැනුම් දෙනු ලැබීමෙන් පසුව,

(1) අවශ්‍ය වේ නම් සේවා ගිවිසුමේ ආකෘතිය ක්‍රියාවට නැංවීමට අපොහොසත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ ,

(11) ලංසුකරුවන්ට උපදෙස් අනුකූලව කාර්යා සාධන සුරක්ෂණ සැපයීමට අපොහොසත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීමය,

මෙම සුරක්ෂණය (අ) ලංසුකරු ජයග්‍රාහී ලංසුකරු වේ නම්, ලංසුකරු විසින් අත්සන් කරන ලද සේවා ගිවිසුමේ සහ ලංසුකරු විසින් ඔබට නිකුත් කර ඇති කාර්යා සාධන සුරක්ෂණ පත්‍රයේ පිටපත් අප වෙත ලැබීමෙන් පසු හෝ (අ) ලංසුකරු ජයග්‍රාහී ලංසුකරු නොවන්නේ නම් (1) ලංසු කරු ජයග්‍රාහී ලංසුකරු නොවන බවට ලංසුකරුට ඔබ යවන දැන්වීමේ පිටපත අපවෙත ලැබුණු පසු එනමින් පෙරට යෙදෙන අවස්ථාවේ අවලංගු වනු ඇත. නැතහොත් .....(දිනය සඳහන් කරන්න) දින දක්වා මෙම සුරක්ෂණය බලාත්මකව පවතිනු ඇත. පසුකාලීනව මෙම සුරක්ෂණය යටතේ ගෙවීම සඳහා කරනු ලබන ඉල්ලීමක් .....දිනට හෝ එදිනට පෙර මෙම කාර්යාලය වෙත ලැබිය යුතුය.

අධිකාරයලත්/ නියෝජිතයන්ගේ අත්සන / අත්සන්



**කාර්ය සාධන සුරක්ෂණය සඳහා ආකෘති පත්‍රය**  
**(කොන්දේසි විරහිත)**

සුරක්ෂණ අංකය :-..... දිනය: .....

සහතික වන මුදල් :- ..... වෙතට  
(සේවා යෝජකයාගේ නම)

.....  
.....  
(සේවා යෝජකයාගේ ලිපිනය)

අංක ..... හා ..... දින දරණ සේවා ගිවිසුමට අනුව  
..... කොන්ත්‍රාත් (සේවා සැපයුම්කරුගේ නම මින්පසු සේවා  
ගිවිසුම යැයි කියනු ලබන) ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම .....  
.....  
(සේවා සැපයුම්කරුගේ නම සහ ලිපිනය)  
(මින්පසු සේවා සැපයුම්කරු යැයි කියනු ලබන) විසින් භාරගෙන ඇති හෙයින් ද,

සේවා ගිවිසුමට අනුව ඔහුගේ වගකීම් වලට අනුකූලව ක්‍රියා කිරීම සහතික කිරීම සඳහා එහි සඳහන් මුදලට පිළිගත් වාණිජ බැංකුවකින් බැංකු ආරක්ෂණයක් සේවා සැපයුම්කරු විසින් ඔබ වෙත ඉදිරිපත් කළයුතු බවට ඔබ විසින් එම කොන්ත්‍රාත්තුවේ සඳහන් කර ඇති හෙයින් ද, අප විසින් එවැනි බැංකු ආරක්ෂණයක් සේවා සැපයුම්කරුට දීමට එකඟ වී ඇති හෙයින් ද, ඒ අනුව මුළු මුදල.....

(ආ) සුරක්ෂණය මුළුමනින්ම වලංගුව සහ බලාත්මකව පැවතීමට යටත්ව,

- i. මෙම සුරක්ෂණය වලංගුව පවත්නා කාලය තුළ ලංසුකරු විසින් ලංසුව ඉවත් කර ගන්නේ නම් හෝ
- ii. ලංසුව පිළිගැනීමෙන් පසු බලධාරියා සහ ලංසුකරු අතර කොන්ත්‍රාත්තුවේ කොන්දේසිවලට අනුව බලධාරියා වෙත කාර්ය සාධන සුරක්ෂණයක් ඉදිරිපත් කිරීමට ලංසුකරු අපොහොසත් වී නම් හෝ ඒ බව දන්වා බලධාරියා විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රථම ලිඛිත ඉල්ලීම ලද විගස ඇපකරයේ සඳහන් මුළු මුදලම ඇපකරු විසින් බලධාරියාට ගෙවිය යුතුය.

ලංසු කොන්දේසිවල කරනු ලබන ලිඛිත වෙනස් කිරීමක් හෝ බලධාරියාගේ පාර්ශවයෙන් ලංසුවට අදාළ කුමන හේ කරුණක් සම්බන්ධයෙන් කරුණු ඇතුළත් නොවීමක් හෝ අතපසුවීමක් හෝ ලංසුකරු විසින් කරනු ලබන විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් හෝ හේතුකොට මෙම සුරක්ෂණය යටතේ ඇති වගකීම්වලින් ඇපකරු කිසිවිටකත් නිදහස් නොකළ යුතුය.

මෙම ඇපකරයේ වරප්‍රසාද බලධාරියා විසින් වෙනත් අයෙකුට පැවරීම නොකළ යුතු අතර, එහි සම්පූර්ණ වලංගු භාවය සහ ක්‍රියාකාරිත්වය නතරවීමත් සමඟ එය නැවත ලංසුකරුට බලධාරියා විසින් භාර දිය යුතුය.

මෙම සුරක්ෂණය ( ) නීති මගින් පාලනය විය යුතුය. 202.....මස .....දින ඔප්පුවක් වශයෙන් මෙය මවිසින් ක්‍රියාත්මක කරන ලදී.

ලංසුකරු වෙනුවෙන්:-

ඇපකරු වෙනුවෙන්:-

අත්සන .....

අත්සන .....

තනතුර .....

තනතුර .....

අත්සන .....

අත්සන .....

තනතුර .....

තනතුර.....

නිල මුද්‍රාව (අදාළ වන පරිදි)

නිල මුද්‍රාව (අදාළ වන පරිදි)

**පිරිසිදු කිරීමේ සේවා සැපයීම සඳහා වූ**

**ගිවිසුම**

එක් පාර්ශවයකට මින් මතු “කොන්ත්‍රාත්කරු” යැයි කියනු ලබන 2007 අංක 7 දරණ සමාගම් පනතේ විධිවිධාන ප්‍රකාරව අංක ..... යටතේ ලියාපදිංචි කරන ලද ..... ලිපිනය වූ ස්ථානයේ පවත්වාගෙන යනු ලබන ..... (කොන්ත්‍රාත්කරු යන පාඨයෙන් ඔහුගේ උරුමකරු, පොල්මා:කාර, අද්මිනිස්ත්‍රාත්කාර සහ අවසර ලත් නියෝජිතයකු ද අදහස් වේ) එක් පක්ෂයකට ද,

මෙහි මින්මතු “අමාත්‍යාංශය” යැයි කියනු ලබන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙනුවෙන් කොළඹ 05, නාරාහේන්පිට, ඇල්විට්ගල මාවත, “නිලමැදුර” පරිපාලන සංකීර්ණයෙහි පිහිටි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා (ලේකම් යන පාඨයෙන් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද එම ධුරයට පත්වන අනුප්‍රාප්තිකයෙක් හෝ අනුප්‍රාප්තිකයෝද අමාත්‍යාංශයේ ලේකම්ගේ බලය පැවරූ යම් නිලධාරියෙක් ද අදහස් කරන අතර, එම පාඨයට සියලු දෙනාම ඇතුළත් වන්නාහ.) අනෙක් පක්ෂයකට ද බැඳී එකී දෙපාර්ශවය අතර වර්ෂ ..... ක් වූ ..... වන දින කොළඹ දී ඇති කර ගනු ලබන ගිවිසුමයි.

කොන්ත්‍රාත්කරු තම ව්‍යාපාර කටයුතු අතර පිරිසිදු කිරීමේ සේවා සැපයීමේ යෙදෙන අතර දෙවන පාර්ශවය වන රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශය, නිල මැදුර පරිපාලන සංකීර්ණයට සහ නිදහස් මන්දිරයට අවශ්‍ය පිරිසිදු කිරීමේ සේවය ලබා ගැනීම සඳහා පහත පොරොන්දු, කොන්දේසි හා නියමයන්ට යටත්ව ඇති කර ගනු ලබන ගිවිසුමයි.

ඉහත කී පොරොන්දු, කොන්දේසි හා නියමයන් කවරේද යත්,

- 1. කොන්ත්‍රාත්තුවේ කාල සීමාව
  - 1.1 ගිවිසුම වසරකට (01) සීමා වන අතර, ..... දිනෙන් ආරම්භ වී ..... දිනෙන් අවසන් වේ.
- 2. ඇප තැන්පත්
  - 2.1 ලංසුවේ වටිනාකමින් 10% කට සමාන වටිනාකමින් යුතු රු. .... ක කාර්ය සාධන සුරක්ෂණයක් ඉදිරිපත් කළ යුතුය. එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගත් වාණිජ

බැංකුවකින් ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නමට ලබා ගෙන ඉදිරිපත් කළ යුතුය. එම කාර්යසාධන සුරක්ෂණය වර්ෂයක කොන්ත්‍රාත් කාලයට සහ එම කාලය අවසානයේ සිට දින 28 ක් ඉදිරියට ද (එනම් ..... දක්වා) වලංගු විය යුතුය.

2.2 තෝරා ගත් ලංසුකරුගේ සේවා ඉටුකිරීම අසතුටුදායක බව අමාත්‍යාංශයේ ලේකම්ට පෙනී ගිය හොත් හෝ කොන්ත්‍රාතකරු විසින් ගිවිසුමේ කුමන හෝ කොන්දේසියක් කඩ කර ඇත්නම් ඔහුට එම කාර්ය සාධන සුරක්ෂණයේ හිමිකම අහිමි කිරීමටද, තවද ගිවිසුම අවසන් කිරීමටද, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ට බලය ඇති බවද, කොන්ත්‍රාත්කරු එයට යටත් වන බවද එයට අනුකූලව ක්‍රියා කිරීමටද බැඳී සිටී.

2.3 ඉහත 2.1 යටතේ තැන්පත් කරනු ලබන ඇප තැන්පත් මුදලින් බදු දීමනාකාර පක්ෂය වෙත අයවිය යුතු යම් මුදලක් නොමැති නම්, ඉහත සඳහන් මුදල ගිවිසගත් කාලය අවසන් වූ විට හෝ අවසන් කළ පසු ආපසු ගෙවනු ලැබේ. තවද මෙම ඇප තැන්පත් මුදල සඳහා පොලී ගෙවනු නොලැබේ.

3. ගෙවීම්

3.1 පිරිසිදු කිරීමේ සේවා සැපයීම සඳහා “ඇමුණුම II” හි සඳහන් පරිදි දිනකට පැය .....ක් සේවයේ යොදවන පිරිමි ..... හා කාන්තා .....ලෙස වැඩ අධීක්ෂකවරු .....ක් සහ දිනකට පැය .....ක් සේවයේ නියුතු පිරිමි කම්කරුවන් ..... හා කාන්තා කම්කරුවන් .....ක් ලෙස කම්කරුවන්..... දෙනෙකු පවිත්‍රතා කිරීම සඳහා යොදාගනු ලබන පවිත්‍රතාකාරක සඳහා යන වියදම ද ඇතුළත්ව ඇමුණුම I හි සඳහන් පරිදි මාසිකව රු..... ක් හා වාර්ෂිකව රු. .... කට (සියළු බදු ඇතුළත්ව) ගිවිසුමේ කොන්දේසි වලට යටත්ව පවිත්‍රතා සේවා සැපයීමට කොන්ත්‍රාත්කරු බැඳී සිටී.

3.2 සෑම මාසයකටම අදාළ බිල්පත් ඊළඟ මාසයේ 10 වන දිනට පෙර දෙවන පාර්ශවය වෙත ඉදිරිපත් කිරීමට කොන්ත්‍රාත්කරු බැඳී සිටින අතර, මෙකී දිනට පසුව ඉදිරිපත් කරනු ලබන බිල්පත් සම්බන්ධයෙන් ගෙවීම් ප්‍රමාද වීම මඟින් අලාභයක් වේනම් එය දරා ගැනීමට කොන්ත්‍රාත්කරු බැඳී සිටී.

3.3 සියලු ගෙවීම්, “ඇමුණුම II ” හි සඳහන් පරිදි පවරා ඇති සෑම අංශයකම වැඩකටයුතු සතුටුදායක අන්දමින් සිදු කර තිබෙන බවට අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් සහතික කිරීමෙන් පසුව හා කොන්ත්‍රාත්කරු ගෙවීම් ලේඛණ ඉදිරිපත් කිරීමෙන් පසුව සති දෙකක් ඇතුළත සිදු කරනු ලබයි.

3.4 දෙවන පාර්ශවයේ ඉල්ලීම මත අවශ්‍ය අවස්ථාවලදී අමතර සේවා ලබාදීමටත්, එසේ අමතර සේවා ලබා ගැනීමේදී අමතර සේවාව ලබාගන්නා පැය 10 ක සේවා මුරයක් වෙනුවෙන් එක්

සේවකයෙකුට/අධීක්ෂණ නිලධාරියෙකුට දෛනිකව ලබාදෙන වැටුප (ඇමුණුම I හි සඳහන් දෛනික වැටුප) යටතේ අමතර සේවා ලබාදීමට කොන්ත්‍රාත්කරු බැඳී සිටී.

**4. සේවකයන් යෙදවීම**

- 4.1 කොන්ත්‍රාත්කරු විසින් පිරිසිදු කිරීමේ සේවය සඳහා අවශ්‍ය අධීක්ෂක නිලධාරීන් හා සේවකයන් ඇමුණුම I හි සඳහන් පරිදි යෙදවිය යුතු අතර, පවිත්‍රතා කටයුතු සම්බන්ධ කාර්යයන් ඇමුණුම II හි සඳහන් පරිදි හා ගිවිසුමේ කොන්දේසිවලට යටත්ව ඉටු කිරීමට එකඟ වේ.
- 4.2 කොන්ත්‍රාත්කරු යටතේ සේවයේ යොදවන ලද සේවකයින් කම්කරු දෙපාර්තමේන්තුවේ සියළුම නීති රීති වලට අනුකූලව සේවයේ යෙදවිය යුතු අතර, ඔවුන්ට වැටුප, අතිකාල, නිවාඩු දින වැටුප්, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර, සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල් දීමනා හා වෙනත් සියළුම ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම් පිළිබඳ කිසිම වගකීමකට අමාත්‍යාංශයේ ලේකම් බැඳී නොසිටී.
- 4.3 කොන්ත්‍රාත්කරු විසින් ආයතනයේ පිරිසිදු කිරීමේ නියුක්ත කම්කරුවන්ගේ සහ අධීක්ෂණ නිලධාරීන්ගේ සේවයට පැමිණීම හා පිටවීම අත්සන් කිරීමට ලේඛණයක් සේවකයින්ගේ මුළු සේවා දින ගණන ඇතුළත් වන පරිදි (වෙක්රෝල්) පවත්වා ගෙන යා යුතු අතර, මාසික බිල්පත් ඉදිරිපත් කිරීමේදී එම විස්තර ඇතුළත් වාර්තාවක් ද බිල්පතට අමුණා එවීමට කොන්ත්‍රාත්කරු බැඳී සිටී.
- 4.4 පිරිසිදු කිරීමේ සේවා කටයුතු සඳහා වයස අවු. 18 ට වැඩි මනා සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු අය පමණක් පත් කළ යුතුය.
- 4.5 ගිවිසුම මගින් නියම කරන ලද පිරිසිදු කිරීමේ සේවකයින් සංඛ්‍යාව නියමිත පරිදි සේවයේ යෙදවිය යුතුය.
- 4.6 වැඩ කරන සෑම දිනකම දිවා විවේක කාලයද ඇතුළුව පැය 10 ක සේවා කාලයක් ක්‍රියාත්මක කිරීමටද, පැය 10ට වැඩියෙන් සේවය කරන කාලයට අතිකාල දීමනා ගෙවීමට කොන්ත්‍රාත්කරු බැඳී සිටී.
- 4.7 සේවයෙහි යෙදෙන පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය තමාගේ වෙනත් අවශ්‍යතා සඳහා තම සේවා ස්ථානයෙන් බැහැර යාමට සිදු වන අවස්ථාවලදී ඔවුන් මුදා හැරීමට පෙර එම ස්ථානවලට ආදේශක සේවකයින් යෙදවිය යුතුය.
- 4.8 පිරිසිදු කිරීමේ සේවයේ සියළුම නිලධාරීන් අදාළ ආයතනයේ නිලධාරීන්ට සහ මහජනතාවට ආචාරශීලී විය යුතු අතර, මනා විනයකින් යුක්ත විය යුතුය.

- 4.9 යොදවන ලබන සේවකයින් ආයතන පරිශ්‍රය තුළ නීති විරෝධී හා සමාජ විරෝධී කටයුතුවල නොයෙදෙන බවට වගබලා යුතුය.
- 4.10 පිරිසිදු කිරීමේ සේවකයින් ආයතනයේ කාර්ය මණ්ඩලය හා මහජනතාව සමඟ අනවශ්‍ය අර්බුද හෝ ගැටුම් ඇති කර ගැනීමෙන් වැලැක්වීමට වග බලා ගත යුතුය.
- 4.11 පිරිසිදු කිරීමේ සේවාවට අයත් නොවන පුද්ගලයින් ආයතනය තුළ අනවශ්‍ය ලෙස රඳවා තබා නොගත යුතුය.
- 4.12 එසේම 1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥාපනත හෝ ඒ පිළිබඳ කුමන හෝ ව්‍යවස්ථාපිත සංශෝධන වෙනස් කිරීම් හෝ දීර්ඝ කිරීම් යටතේ හෝ කොන්ත්‍රාත්කරුගේ කවර හෝ සේවකයෙකු විසින් හා සේවකයකු සම්බන්ධයෙන් කරනු ලබන හිමිකම් පෑමක් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් වගකීමට බැඳී නොසිටී.
- 4.13 පිරිසිදු කිරීමේ සේවාව සැපයීමේ දී නියමිත සේවක සංඛ්‍යාව සැපයීමට අපොහොසත් වන්නේනම්, පහත සඳහන් පරිදි දඩ මුදල් අය කරනු ලැබේ.
  - a. දිනකට නියමිත සේවක සංඛ්‍යාවට වඩා අඩුවන එක් සේවකයෙක් වෙනුවෙන් දිනක වැටුප බැහින් අඩු කිරීම.
  - b. ඉහත (a) ට අමතරව දිනකට නියමිත සේවක සංඛ්‍යාවට වඩා අඩුවන එක් සේවකයෙක් වෙනුවෙන් දිනක වැටුපට අමතරව 50% සමාන දඩ මුදලක් අය කරනු ලබයි.
  - c. රාජකාරියේ රැඳී නොසිටීම වෙනුවෙන් මගහැර සිටින කාලය සඳහා දිනක වැටුපෙන් අවශ්‍ය පරිදි ගණනය කිරීම් සිදුකොට අඩුකිරීම් සිදු කරනු ලබයි.
  - d. නියමිත පරිදි සේවයේ යොදවා නොමැති සේවකයින් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ට අයවිය යුතු යම් මුදලක් අදාල බිල් පතෙන් අයකර ගැනීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ට බලය ඇත.
- 4.14 පිරිසිදු කිරීමේ සේවයේ යොදවා ඇති ඕනෑම අයෙකු තම ආයතනයට නුසුදුසු බව සාධාරණ හේතු මත තීරණය කිරීමේ බලය අමාත්‍යාංශයේ ලේකම් හෝ අතිරේක ලේකම් (පාලන) සතුය.
- 4.15 අධීක්ෂණ නිලධාරීන් සහ පිරිසිදු කිරීමේ සේවාවේ යොදවනු ලබන සියළු සේවකයන්, කොන්ත්‍රාත්කරු විසින් නිකුත් කළ, උඩුකය ඡායාරූපය, නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය සහ අත්සන ඇතුළත් හැඳුනුම්පතක් පැහැදිලිව පෙනෙන සේ සේවයෙහි යෙදෙන කාලසීමාව තුළදී පැළඳ සිටිය යුතුය. තවද, ප්‍රසන්න නිල ඇඳුමකින්ද සැරසී සිටිය යුතුය. ඔවුන් සඳහා අවශ්‍ය



නිලඇඳුම්, වැහි කබා, සපත්තු, විදුලි පන්දම්, උපකරණ, ලිපිද්‍රව්‍ය හා වෙනත් අවශ්‍යතා කොන්ත්‍රාත්කරු විසින් සපයා දිය යුතුය.

4.16 අමාත්‍යාංශයේ ලේකම් විසින් ඉල්ලා සිටියහොත් පිරිසිදු කිරීමේ නියුතු සේවකයන් හා පරීක්ෂක නිලධාරීන් සම්බන්ධයෙන් පොලීසියෙන් ලබාගත් සහතිකයන් ඉදිරිපත් කිරීමට කොන්ත්‍රාත්කරු බැඳී සිටී.

**5. කොන්ත්‍රාත්කරු සතු වගකීම**

5.1 කොන්ත්‍රාත්කරුවන් ගිවිසුමේ කොන්දේසි පිලිබඳව මනා අවබෝධයක් ලබා ගත යුතු අතර, තොරතුරු නොදැන සිටීම සම්බන්ධයෙන් කරනු ලබන කිසිම ඉල්ලීමක් පිළිගනු ලැබීමට අමාත්‍යාංශයේ ලේකම් බැඳී නොසිටී.

5.2 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සකස් කරනු ලබන රෙගුලාසි මත ගෙවිය යුතු බදු ගෙවීමට කොන්ත්‍රාත්කරු බැඳී සිටී.

5.3 අනුමත රසායනික ද්‍රව්‍ය හා උපකරණ පමණක් පිරිසිදු කිරීමේ කාර්යයන් සඳහා සැපයිය යුතුය.

5.4 ගිවිසුම ආරම්භ කරන ප්‍රථම දිනයේදී පිරිසිදු කිරීමේ සේවාවේ යොදවන සියලු සේවකයන්ගේ නම්, ලිපිනයන් හා හැඳුනුම්පත් අංක අතිරේක ලේකම් (පාලන) වෙත භාර දිය යුතුය. සෑම සතියකම මුල් දිනයේදී එකී සතිය තුළ එක් එක් ස්ථානවල සේවයේ යෙදවීමට නියමිත පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයේ නම් ලැයිස්තුවක් හැඳුනුම්පත් අංක සහිතව ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම් (පාලන) වෙත ඉදිරිපත් කළ යුතුය.

5.5 කොන්ත්‍රාත්කරු මෙම ගිවිසුම තෙවන පාර්ශවයකට පැවරීම හෝ අතුරුබදු දීම සපුරා තහනම් වේ.

**6. අධීක්ෂණය හා පරීක්ෂා කිරීම**

6.1 පිරිසිදු කිරීමේ සේවා සැපයීම පරීක්ෂා කිරීමේ බලය අමාත්‍යාංශයේ ලේකම් සතුවන බවද, කලින් කලට සේවයේ අවශ්‍යතාවය මත දෙනු ලබන උපදෙස් හා නියෝග වලට අනුකූලව කටයුතු කිරීමට කොන්ත්‍රාත්කරු බැඳී සිටී.

6.2 එසේම පිරිසිදු කිරීමේ සේවා කරගෙන යාමේදී කොන්ත්‍රාත්කරුගේ නිලධාරීන් විසින් කරනු ලබන අධීක්ෂණ කටයුතු වලට අමතරව පිරිසිදු කිරීමේ රාජකාරි ඉටු කිරීම පිළිබඳව අවශ්‍ය යැයි අදහස් කරන ඕනෑම අවස්ථාවකදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ, අතිරේක ලේකම් (පාලන) විසින් බලය පවරන ලද නිලධාරියෙකු විසින් අධීක්ෂණය කරනු ලබයි.

7. ගිවිසුම අවසන් කිරීම

7.1 එසේම පහත දැක්වෙන කරුණු හා/හෝ ගිවිසුමේ වෙනත් කිසියම් කොන්දේසි හෝ නියමයන් කඩකිරීම සම්බන්ධයෙන් ගනු ලබන වෙනත් ප්‍රතිකර්මයක් සඳහා අගතියක් නොවන අයුරින් හා කිසිදු වගකීම් පිරිවැයක් හෝ වන්දියක් නොමැතිව ගිවිසුම මුළුමනින්ම හෝ එහි කොටසක් වශයෙන් හෝ අවසන් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ට බලය ඇත.

- a) නියමිත සේවක සංඛ්‍යාව නොයෙදවීම.
- b) ඇමුණුම II හි සඳහන් සේවා නිසි පරිදි නොසැපයීම.
- c) පිරිසිදු කිරීමේ සේවාවට අයත් නොවන පුද්ගලයින් ආයතනය තුළ අනවශ්‍ය ලෙස රඳවා ගැනීම.
- d) පැමිණීමේ ලේඛණය නියමිත ලෙස පවත්වා ගෙන නොයෑම.
- e) පැමිණීමේ ලේඛණයේ ව්‍යාජ අත්සන් යෙදීම.
- f) ගිවිසුම මඟින් නියම කරන ලද පිරිසිදු කිරීමේ සේවකයින් සංඛ්‍යාව සේවයේ නොයෙද වීම.
- g) පිරිසිදු කිරීමේ ආයතනය වෙත භාර දී ඇති සේවා ආයතනය සතු දේපළ හෝ කාර්යාල ඉඩ කඩ අනිසි ලෙස පරිහරණය කිරීම.
- h) සේවා ආයතනයේ දේපළ වලට හානි කිරීම.
- i) ගිවිසුමෙන් එකඟ වූ ඕනෑම කාර්යයක් දෙනු ලබන උපදෙස් අනුව සම්පූර්ණ නොකිරීම.

7.2 පිරිසිදු කිරීමේ සේවයේ කටයුතු අසතුටුදායක බව පෙනී ගියහොත් ඕනෑම අවස්ථාවක සේවය නතර කිරීමට හා ගිවිසුම අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ට බලය ඇති අතර, එයට කොන්ත්‍රාත්කරු යටත් වේ.

7.3 කොන්ත්‍රාත්කරු විසින් තම සේවය ඉල්ලා අස් කරගන්නේ නම් මාස තුනක කාලයකට ප්‍රථම ඒ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ට දැන්වීමට කොන්ත්‍රාත්කරු බැඳී සිටී.

7.4 7.1 හා 7.2 හි සඳහන් අවස්ථාවලදී දෙවන පාර්ශවයෙන් කිසිදු ගාස්තුවක් හා/හෝ වන්දියක් අයකිරීමට කොන්ත්‍රාත්කරුට හිමිකමක් නොමැති බවට එකඟ වේ.

7.5 ඉහත 7.1 හා 7.2 හි සඳහන් කරුණු මත ගිවිසුම අවසන් කිරීම නිසා වෙනත් ආයතනයකින් සේවය ලබා ගැනීමේදී අමාත්‍යාංශයට යම් පාඩුවක් හෝ අලාභයක් සිදු වුවහොත්, එකී පාඩුව හෝ අලාභය

කොන්ත්‍රාත්කරු වෙතින් අය කර ගැනීමට අමාත්‍යාංශයට හිමිකම ඇති බවට දෙපාර්ශවය එකඟ වේ.

**8. ආරවුල් විසඳීම**

- 8.1 සේවා සැපයීම සඳහා ප්‍රමාණවත් කාර්යමණ්ඩලයක් නොයෙදවීම, සේවයේ අසතුටුදායක බව හෝ වෙනත් පැමිණිල්ලක් මුල් අවස්ථාවේදී විභාග කිරීමේ බලය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශය සතු වන අතර, ඒ සඳහා දෙපාර්ශවයම එකඟ වන සුදුසු දඩ මුදලක් කොන්ත්‍රාත්කරුගෙන් අය කරගැනීමටද එසේ කටයුතු කරනු ලැබුවහොත්, එම දඩ මුදල ගෙවීමට කොන්ත්‍රාත්කරු බැඳී සිටින බවටද එකඟ වේ.
- 8.2 ඉහත දෙපාර්ශවය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීති රීති මෙම ගිවිසුම සම්බන්ධයෙන් ද බල පැවැත්වේ.

**9. දැන්වීම්**

මෙම ගිවිසුම යටතේ හෝ ඊට අදාලව, කොන්ත්‍රාත්කරු වෙත භාර දිය යුතු සියළුම දැන්වීම් ..... යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යැවීම, එය විධිමත් ලෙස භාරදුන් ලෙස සලකනු ලබන බවටද, කොන්ත්‍රාත්කරුගේ ලිපිනය වෙනස් කළහොත්, ඒ බැව් වහාම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ට දැන්වීමටද කොන්ත්‍රාත්කරු බැඳී සිටී.

**10. වෙනත්**

- 10.1 මෙම ගිවිසුම යටතේ තමාගෙන් ඉටු විය යුතු සේවය ඉෂ්ඨ කිරීමට පිරිසිදු කිරීමේ සේවා කොන්ත්‍රාත්කරුට මොනායම් හේතුවක් නිසා හෝ නොහැකි වුවහොත් වෙනත් ආයතනයකින් එම සේවාව ඉටු කරවා ගැනීමට විධිවිධාන යෙදීමටද, එසේ විධිවිධාන යෙදීමෙන් ආණ්ඩුවට දරන්නට සිදු වූ යම් අතිරේක වියදමක් වේ නම් එම වියදමද පිරිසිදු කිරීමේ සේවා ආයතනයෙන් අය කරගැනීමටද අමාත්‍යාංශයේ ලේකම්ට හෝ අතිරේක ලේකම්ට (පාලන) බලය ඇති බවට සහ එම මුදල ගෙවීමට කොන්ත්‍රාත්කරු බැඳී සිටින අතර, කොන්ත්‍රාත්කරු එයට යටත් විය යුතු වේ.
- 10.2 යොදවනු ලබන සේවකයන්ගේ නොසැලකිල්ල නිසා දෙවන පාර්ශවයේ යම්කිසි හාණ්ඩයක් නැති වුවහොත් හෝ අලාභානි සිදු වූ බව ඒත්තු ගියහොත් එම හාණ්ඩයේ වටිනාකමද, ඒ සඳහා එවකට වලංගු රෙගුලාසි අනුව ගෙවිය යුතු අතිරේක ගාස්තුද, ඒවා අලුතින් මිළදී ගැනීමට යන වියදමද (එනම් දෙපාර්තමේන්තු ගාස්තුද ඒවා අලුතින් මිළදී ගැනීමට යන වියදම් ආදිය) කොන්ත්‍රාත්කරු

විසින් ගෙවිය යුතු අතර එකී වටිනාකම තීරණය කිරීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් කරනු ලබයි.

10.3 ඉහත සේවා සැපයීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොයෙදවීම, සේවයේ අසතුටුදායක බව හෝ වෙනත් පැමිණිල්ලක් විභාග කිරීමේ බලය අමාත්‍යාංශයේ ලේකම් සතුවන අතර, ඒ සඳහා දෙපාර්ශවයම එකඟ වන සුදුසු දඩ මුදලක් කොන්ත්‍රාත්කරුගෙන් අයකර ගැනීමට මෙයින් බලය ඇති අතර, ඒ දඩ මුදල ගෙවීමට කොන්ත්‍රාත්කරු බැඳී සිටී.

10.4 ඉහත කී කොන්දේසි වලට අමතරව, ක්‍රියාත්මක විය යුතු කොන්දේසි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් වරින් වර නිකුත් කරනු ලබයි.

10.5 පිරිසිදු කිරීමේ සේවාව සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් මතු වූ විට කොන්ත්‍රාත්කරු විසින් ඒ බව ලිඛිතව අමාත්‍යාංශයේ ලේකම් හෝ අතිරේක ලේකම් (පාලන) හෝ ඔවුන් විසින් බලය පැවරූ නිලධාරියෙකු වෙත දැන්විය යුතු වේ.

10.6 ගිවිසුමේ කොන්දේසි සම්බන්ධව යම් ගැටළුවක් මතුවන අවස්ථාවකදී කොන්ත්‍රාත්කරු විසින් අත්සන් කර ඉදිරිපත් කරන ලද ලංසු කොන්දේසි පත්‍රිකාවේ සඳහන් සියළුම කරුණු ගිවිසුමේ කොටසක් ලෙස සැලකිය යුතුවේ.

10.7 ලංසු කොන්දේසි පත්‍රිකාවේ සඳහන් යම් වගන්තියක් මෙම ගිවිසුමේ අනිකුත් යම් වගන්ති හෝ වගන්තියක් සමඟ ගැටෙන්නේ නම් එකී වගන්තිය හෝ වගන්ති වලින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ට වඩාත් වාසිදායක වගන්තිය බලාත්මක වගන්තිය ලෙස පිළිගැනෙනු ඇති අතර, ඉහත ගිවිසුමේ සඳහන් සියළුම වගන්තිවලින් ප්‍රකාශිත හා ගම්‍යමාන වන අදහස් වලට අනුකූලව කටයුතු කිරීමට එකඟව හා බැඳී සිටී.

10.8 කොන්ත්‍රාත්කරු විසින් සේවයේ යොදවනු ලබන සේවකයින්ට තම සේවා කාලය තුළදී හෝ සේවය යෙදෙන අතරතුරදී සිදු වන අනතුරු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වගකියනු නොලැබේ.

10.9 වසංගත තත්වයන්, ස්වාභාවික ආපදාවන් හා යුද්ධ, කැරලි කෝලාහාල (Act of God) ආදී දෙපාර්ශවයේ පාලනයෙන් තොරව සිදුවන ක්‍රියාවකදී සේවය ලබා ගන්නා දිනවලට පමණක් යොදවනු ලබන සේවකයන් ගණන ආදිය සලකා බලා සමානුපාතික ක්‍රමයට ගෙවීම් කිරීමට දෙපාර්ශවය එකඟ වේ.

10.10 මෙහි සඳහන් කොට ඇත්තා වූ කොන්දේසි වලින් ආවරණය නොවන යම් කරුණක් වී නම් එය අමාත්‍යාංශයේ ලේකම්ගේ අභිමතය පරිදි තීරණය වන කළ යුතු වේ.

මීට සාක්ෂි වශයෙන් ඉහත කී පළමු පක්ෂය වන රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන  
 අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම් (පාලන)  
 ..... යන අයදු ඉහත කී දෙවන පක්ෂය වන  
 ..... වෙනුවෙන් එහි .....යන  
 අයදු මෙම ලේඛනයටත් මේ හා සමාන තවත් ලේඛනයකටත් වර්ෂ ..... වූ ..... මස ..... වන  
 දින කොළඹ 05, ඇල්විට්ගල මාවත, "නිල මැදුර" පරිපාලන සංකීර්ණයෙහි පිහිටි රාජ්‍ය පරිපාලන,  
 පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.

.....  
 .....  
 (නිල මුද්‍රාව)

.....  
 .....  
 (නිල මුද්‍රාව)

**සාක්ෂි 01**

නම :.....  
 ජා.හැ.අංකය :.....  
 ලිපිනය :.....  
 .....  
 අත්සන :.....

**සාක්ෂි 01**

නම :.....  
 ජා.හැ.අංකය :.....  
 ලිපිනය :.....  
 .....  
 අත්සන :.....

**සාක්ෂි 02**

නම :.....  
 ජා.හැ.අංකය :.....  
 ලිපිනය :.....  
 .....  
 අත්සන :.....

**සාක්ෂි 02**

නම :.....  
 ජා.හැ.අංකය :.....  
 ලිපිනය :.....  
 .....  
 අත්සන :.....